

## 1. මූල්‍ය ප්‍රකාශන

### 1.1 තත්ත්වගණනය කළ මතය

ගල්නෑව ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට වත්කම් හා වගකීම් ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම්/ ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට ගල්නෑව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

### 1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිත යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

### 1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

#### 1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාත්මක මහභරිමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

## 1.5 වෙනත් තෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

## 1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

### 1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                            | සභාවේ අදහස් දැක්වීම                                                 | නිර්දේශය                                                                                |
|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------|
| (අ) සමාලෝචිත වර්ෂයේ පුස්තකාල පොත් මිලදී ගැනීමේදී ප්‍රාදේශීය සභාව වෙත ලැබී තිබූ ලද වට්ටම රු.38,934 ක් වසරේ ආදායමට ඇතුළත් කර නොතිබුණු අතර පුස්තකාල පොත් තොග ශේෂය එම වටිනාකමින් අඩුවෙන් දක්වා තිබුණි.         | 2025 වර්ෂයේ අවසන් ගිණුම සකස් කිරීමේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව. | නිවැරදිව ගිණුම් ගත කළ යුතුය.                                                            |
| (ආ) ස්ථාවර වත්කම් ලේඛනයෙහි ඇතුළත් කර තිබූ රු.12,000,000 ක් වූ ඔටුනුපැළඳිගම සුසාන භූමි ඉඩමේ වටිනාකම සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට වත්කම් හා වගකීම් ප්‍රකාශයේ දේපළ, පිරිසත හා උපකරණ යටතේ දක්වා නොතිබුණි. | -එම-                                                                | ආයතනය සතු සියළුම ස්ථාවර වත්කම් ගිණුම්ගත කර මූල්‍ය ප්‍රකාශනවල දැක්වීමට කටයුතු කළ යුතුය . |
| (ඇ) ප්‍රාදේශීය සභාවට අයත් ගොඩනැගිලි 11 ක් ඉදිකර තිබුණු ඉඩම් කැබලි 11 ක වටිනාකම තක්සේරු කර දේපළ, පිරිසත හා උපකරණ යටතේ ගිණුම්ගත කර නොතිබුණි.                                                                 | -එම-                                                                | -එම-                                                                                    |

### 1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                           | සභාවේ අදහස් දැක්වීම                                                 | නිර්දේශය                                         |
|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------|--------------------------------------------------|
| (අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට විවිධ ණයහිමි උපලේඛනය අනුව සහ වත්කම් හා වගකීම් ප්‍රකාශයෙහි කෙටිකාලීන ගෙවිය යුතු දෑ යටතේ දක්වා තිබුණු ණයහිමි වටිනාකම අනුව රු.22,899 ක වෙනසක් පැවතුණි. | 2025 වර්ෂයේ අවසන් ගිණුම සකස් කිරීමේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව. | අනුරූපී වාර්තා උපලේඛන සමඟ සසඳා නිවැරදි කළ යුතුය. |
| (ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට විවිධ තැන්පත් උපලේඛනය අනුව සහ වත්කම් හා වගකීම් ප්‍රකාශයේ කෙටිකාලීන ගෙවිය යුතු දෑ වල විවිධ තැන්පත් ශේෂය අනුව රු.10,321 ක වෙනසක් පැවතුණි.             | -එම-                                                                | -එම-                                             |
| (ඇ) 2024 වර්ෂය තුළ මිලදීගෙන තිබූ එකතු වටිනාකම රු.10,677,478 ක පිරියත මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණ ද ස්ථාවර වත්කම් ලේඛනයෙහි මේ සම්බන්ධ තොරතුරු හා වටිනාකම් ඇතුළත් කර නොතිබුණි.            | එකඟ වන බව.                                                          | ස්ථාවර වත්කම් ලේඛන යාවත්කාලීන කළ යුතුය.          |

## 2. මූල්‍ය සමාලෝචනය

### 2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ වියදම ඉක්මවූ අයහාරය රු.15,844,074 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ වියදම ඉක්මවූ අයහාරය රු.18,139,024 ක් විය.

### 2.2 මූල්‍ය පාලනය

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                                | සභාවේ අදහස් දැක්වීම                                                                                                                                                                                                                   | නිර්දේශය                                                                           |
|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------------------------------------------------------------------|
| ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට ඉටුකළ යුතු මූලික අවශ්‍යතා ඉටු කිරීම, සංවර්ධන කටයුතු ඉටු කිරීම සහ පොදු සේවාවන් ඉටු කිරීම වෙනුවෙන් අවධානය යොමු නොකර සභාව විසින් ස්ථාවර තැන්පත් සහ ජංගම ගිණුම්වල 2024 දෙසැම්බර් 31 දින වන විට රු.89,020,466 ක් රඳවාගෙන තිබුණි. | LDSP ව්‍යාපෘති සඳහා අරමුදල් ලැබීම් ප්‍රමාද වීම නිසා සභා අරමුදලින් ඒවාට ගෙවීම් කිරීමට ජංගම ගිණුම් තුළ මුදල් රඳවාගෙන සිටින බව හා සථීර තැන්පත් මුදල් තුළ රු.8,715,400 ක් නැවත ඉල්ලුවට ගෙවිය යුතු කඩකාමර ආරක්ෂිත තැම්පත් මුදලක් පවතින බව. | සංවර්ධන කටයුතු ඉටු කිරීම සහ පොදු සේවාවන් ඉටු කිරීම වෙනුවෙන් අවධානය යොමු කළ යුතු ය. |

## 2.3 ආදායම් පරිපාලනය

### 2.3.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

|       |                | 2024                |               |               |                             | 2023                |               |               |                             |
|-------|----------------|---------------------|---------------|---------------|-----------------------------|---------------------|---------------|---------------|-----------------------------|
|       | ආදායම් ප්‍රභවය | ඇස්තමේන්තු ගත ආදායම | බිල් කළ ආදායම | රැස් කළ ආදායම | දෙසැම්බර් 31 දිනට මුළු හිඟය | ඇස්තමේන්තු ගත ආදායම | බිල් කළ ආදායම | රැස් කළ ආදායම | දෙසැම්බර් 31 දිනට මුළු හිඟය |
|       |                | රු.                 | රු.           | රු.           | රු.                         | රු.                 | රු.           | රු.           | රු.                         |
| (i)   | වරිපනම් හා බදු | 2,101,250           | 1,618,350     | 1,639,100     | 54,900                      | 3,160,900           | 3,076,925     | 3,224,325     | 1,218,700                   |
| (ii)  | කුලී           | 11,773,600          | 8,163,408     | 7,958,645     | 6,204,104                   | 11,847,400          | 8,633,754     | 8,038,900     | 5,712,071                   |
| (iii) | බලපත්‍ර ගාස්තු | 3,072,750           | 910,850       | 910,850       | 9,700                       | 1,472,600           | 1,392,525     | 1,395,625     | 173,825                     |
| (iv)  | වෙනත් ආදායම්   | 45,835,506          | 35,562,564    | 35,562,564    | 19,487,655                  | 43,220,596          | 32,690,691    | 24,834,927    | 21,339,331                  |
|       |                | 62,783,106          | 46,255,172    | 46,071,159    | 25,756,359                  | 59,701,496          | 45,793,895    | 37,493,777    | 28,443,927                  |

### 2.3.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                               | සභාවේ අදහස් දැක්වීම                                   | නිර්දේශය                                 |
|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-------------------------------------------------------|------------------------------------------|
| (අ) බදු<br>සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පැවති රු.1,039,380 ක් වූ හිඟ හිටි කසළ ගාස්තු ශේෂයෙන් රු.397,480 ක් වර්ෂ දෙකකට වඩා වැඩි කාලයක සිට හිඟව පවතින අතර එය මුළු හිඟයෙන් සියයට 38 ක් විය. | හිඟහිටි කසළ ගාස්තු කඩිනමින් අයකිරීමට පියවර ගන්නා බව.  | හිඟ ආදායම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.  |
| (ආ) කුලී                                                                                                                                                                                      |                                                       |                                          |
| (i) 2001 – 2024 වසර දක්වා වූ කාලපරිච්ඡේදය තුළ ටෙන්ඩර් බදු දුන් ස්ථාන 16 ක් වෙනුවෙන් අයකළ යුතු රු.1,788,525 ක මුදලක් සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් අයකරගෙන නොතිබුණි.                           | හිඟ ආදායම් එකතු කිරීමට නීතිමය කටයුතු ආරම්භ කර ඇති බව. | හිඟ කඩ කුලී අයකර ගැනීමට කටයුතු කළ යුතුය. |

|      |                                                                                                                                                                            |      |                                         |
|------|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------|-----------------------------------------|
| (ii) | සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පැවති රු.4,024,440 ක් වූ හිඟ කඩ කුලී ශේෂයෙන් එකතු වටිනාකම රු.2,936,250 ක් වූ ශේෂයන් 24 ක් වසර 02කට වඩා වැඩි කාලයක සිට පැවත එමින් තිබුණි. | -එම- | හිඟ ආදායම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය. |
|------|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------|-----------------------------------------|

**(ආ) වෙනත් ආදායම්**

|      |                                                                                                                                                                            |                                                                   |                                         |
|------|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-------------------------------------------------------------------|-----------------------------------------|
| (i)  | සභාව විසින් පවත්වාගෙන යන ජල ව්‍යාපෘති 05 ක් වෙනුවෙන් ලැබිය යුතු හිඟ ජල ගාස්තු රු.2,257,545 ක් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 වන විටත් අයකරගෙන නොතිබුණි.                      | පිළිගන්නා බව.                                                     | හිඟ ගාස්තු අයකර ගත යුතුය.               |
| (ii) | පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් 2024 දෙසැම්බර් 31 ලැබිය යුතුව තිබූ උසාවි දඩ රු.15,844,074 ක් හා මුද්දර ගාස්තු රු.18,139,024 ක් අයකරගෙන නොතිබුණි. | හිඟහිටි උසාවි දඩ හා මුද්දර ගාස්තු ලබාගැනීමට අවශ්‍ය කටයුතු කරන බව. | හිඟ ආදායම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය. |

**3. මෙහෙයුම් සමාලෝචනය**

**3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම**

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුබ විභරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණක් පහත දැක්වේ.

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                | සභාවේ අදහස් දැක්වීම                                            | නිර්දේශය                                      |
|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------|-----------------------------------------------|
| ප්‍රාදේශීය සභා පනතේ 126 වගන්තිය යටතේ ප්‍රධාන කාරණා 30 ක් ඉටු කිරීම සඳහා අතුරු ව්‍යවස්ථා පැනවිය හැකිව තිබූ නමුත් 2024 දෙසැම්බර් 31 දින වනවිටත් එම කාරණා වෙනුවෙන් අතුරු ව්‍යවස්ථා පනවා නොතිබුණි. | මහ සභාව පත්වූ විගස අදාල අතුරු ව්‍යවස්ථා පැනවීමට කටයුතු කරන බව. | අතුරු ව්‍යවස්ථා පනවා ගැනීමට කටයුතු කළ යුතු ය. |

**3.2 හඳුනාගත් පාඩු**

| විගණන නිරීක්ෂණය                                                                               | සභාවේ අදහස් දැක්වීම                       | නිර්දේශය                                                 |
|-----------------------------------------------------------------------------------------------|-------------------------------------------|----------------------------------------------------------|
| 2024 වර්ෂයේ භාණ්ඩ සමීක්ෂණ වාර්තාව අනුව භාණ්ඩ (ද්‍රව්‍ය) වර්ග 98 ක ඒකක 756 ක ඌනතාවයක් පැවතුණි. | ඌණතාවයන් සොයාබලා ඉදිරි කටයුතු සිදුකරන බව. | භාණ්ඩ ඌනතාවයන්ගෙන් වූ අලාභය අයකර ගැනීමට කටයුතු කළ යුතුය. |

### 3.3 කළමනාකරණ අකාර්යක්ෂමතා

| විගණන නිරීක්ෂණය                                                                                                                    | සභාවේ අදහස් දැක්වීම                                                                  | නිර්දේශය                                                                    |
|------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------|
| වර්ෂ 2019 සිට පැවත එන වැඩ අවසන් කර තිබූ කර්මාන්ත 18 කට අදාළ එකතු වටිනාකම රු.1,716,092 ක රැඳවුම් නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි. | අතරැඳවුම් ශේෂ සම්බන්ධයෙන් කරුණු සොයා බලා එම ශේෂ නිරවුල් කිරීමට අවශ්‍ය කටයුතු කරන බව. | කර්මාන්තවල අඩුපාඩු පරීක්ෂා කර රැඳවුම් මුදල් නිදහස් කිරීමට කටයුතු කළ යුතු ය. |

### 3.4 මානව සම්පත් කළමනාකරණය

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                            | සභාවේ අදහස් දැක්වීම                                                         | නිර්දේශය                                                    |
|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------|-------------------------------------------------------------|
| (අ) 2024 දෙසැම්බර් 31 දිනට සභාවේ අනුමත කාර්ය මණ්ඩලය තුළ තනතුරු 03 කට අදාළව නිලධාරීන් 04 කගේ අතිරික්තයක් ද තනතුරු 04 කට අදාළව නිලධාරීන් 04 කගේ උපතතාවයක් ද පැවතුණි.                                                         | එකඟ වන බව.                                                                  | අනුමත කාර්ය මණ්ඩල සංයුතිය තුළ බඳවා ගැනීමට කටයුතු කළ යුතුවේ. |
| (ආ) 2022 හා 2023 කාලය තුලදී සේවය අතහැරගිය නිලධාරීන් 2 ගෙන් අයවිය යුතු එකතු වටිනාකම රු. 160,850 ක් සහ ස්ථානමාරුවී ගිය නිලධාරීන් 3 ගෙන් අයවිය යුතු රු.512,478 ක ආපදා ණය ශේෂය සමාලෝචිත වර්ෂය අවසාන වනවිටත් අයකර ගෙන නොතිබුණි. | කාලක්‍රමයාගෙන් හා ඇප කරුවන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන බව.                  | හිඟ සේවක ණය අයකර ගැනීමට කටයුතු කළ යුතුය.                    |
| (ඇ) ප්‍රාදේශීය සභාවේ සේවක ඇප තැබිය යුතු නිලධාරීන් 23 දෙනෙකු සමාලෝචිත වර්ෂය අවසන් දින වනවිට ඇප තැබීමට කටයුතු කර නොතිබුණි.                                                                                                   | ඇප තැම්පත් කර නොමැති නිලධාරීන් සඳහා ඇප තැම්පතු තැබීමට අවශ්‍ය කටයුතු කරන බව. | ඇප තැම්පත් නොකළ නිලධාරීන් ඇප තැම්පත් කළ යුතුය.              |

### 3.5 වාහන පද්ධතිය කළමනාකරණය

| විගණන නිරීක්ෂණය                                                                                                                                                     | සභාවේ අදහස් දැක්වීම                              | නිර්දේශය                                       |
|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------|------------------------------------------------|
| 2016 දෙසැම්බර් 29 දිනැති අංක 30/2016 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයෙහි 3.1 ඡේදය ප්‍රකාරව ප්‍රාදේශීය සභාව සතු වාහන 08 ක් සම්බන්ධයෙන් ඉන්ධන පරීක්ෂාවක් සිදුකර නොතිබුණි. | කඩිනමින් ඉන්ධන දහන පරීක්ෂා කිරීමට කටයුතු කරන බව. | රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව කටයුතු කළ යුතුය. |